

(ඇමුණුම 1) විශේෂ EPS - TOPIK සඳහා වූ නිවේදනය

පසුගිය වසරේ එක්වූ ශ්‍රමිකයන් ගණන අධික වූ බැවින් පසුගිය වසරේ විශේෂ EPS -TOPIK ක්‍රියාත්මක කිරීම කොරියානු රැකියා හා කම්කරු අමාත්‍යාංශය සහ මානව සම්පත් සංවර්ධන සේවය විසින් අත්හිටුවා ඇත.

නමුත්, කුඩා හා මධ්‍යම මට්ටමේ ව්‍යාපාරයන් සඳහා නිපුණත්වයෙන් පිරිපුන් ශ්‍රමිකයන් අඛණ්ඩව ලබා දීම සඳහා විශේෂ EPS - TOPIK වැඩසටහන මේ වසරේ දෙවරක් ක්‍රියාත්මක වනු ඇත.

විශේෂ EPS - TOPIK සඳහා පෙනී සිටීමට අදහස් කරන විදේශීය ශ්‍රමිකයින් හට EPS හි වෙබ් අඩවිය (www.eps.go.kr) සහ HRD Korea EPS - TOPIK හි වෙබ් අඩවිය (www.eps.hrdkorea.or.kr) වෙත පිවිසීමෙන් විස්තරාත්මක කාලසටහන ලබාගැනීමට හැකියාව පවතී.

කාලසටහන : 2018 වසර සඳහා දෙවරක්

- ලියාපදිංචිය සඳහා අයදුම්පත් කැඳවීම අප්‍රේල් මස (පළමු වාරය සඳහා) සහ අගෝස්තු මස (දෙවන වාරය සඳහා) ආරම්භ වේ.

අවශ්‍ය සුදුසුකම් :

- ස්වකීය අවසරලත් sojourn කාලසීමාව තුළ ස්වේච්ඡාවෙන් ඉවත් වූ සේවකයන් (2010 ජනවාරි 1 වන දායින් පසු)
- වයස අවුරුදු 18 ත් 39 ත් (පිලිපීන ජාතිකයෙක් නම් අවුරුදු 18 ත් 38 ත්) අතර පුද්ගලයන්
- බරපතල වරදකට වැරදිකරු වී සිරගත වී හෝ දඬුවම් ලබා නොමැති පුද්ගලයන්
- කොරියාවෙන් පිටුවහල් කරනු නොලැබූ හෝ පිටවීමට නියෝගයක් ලබා නැති පුද්ගලයන්
- තම මව් රටෙන් පිටුවහල් වීම තහනම් නොවූ පුද්ගලයන්
- කොරියාව තුළ E-9 සහ E- 10 විසා යටතේ sojourn කාලසීමාව අවුරුදු පහ සම්පූර්ණ කර නොමැති පුද්ගලයන්

HRD Korea ආයතනයේ නැවත සියරට ගොස් සමාජගතවීමේ උපකාරක පුහුණු වැඩසටහන් සඳහා සහභාගි වීමේ ප්‍රතිලාභ :

වසර	නැවත බඳවා ගැනීමේ උපකාරක පුහුණු වැඩසටහන්		
	සම්පූර්ණ කිරීම	TOPIK 3 වන අදියර හෝ ඉහළ අදියරක් සමත් පුද්ගලයන්	රැකියා සඳහා වෘත්තීය පුහුණුව / ව්‍යාපාරයක් ආරම්භ කිරීම
2016	-	-අතිරේක ලකුණු (ලකුණු 20 ක්)	-අතිරේක ලකුණු (ලකුණු 5 ක්)
2017 ත් පසු	-අතිරේක ලකුණු (ලකුණු 5 ක්) -පරීක්ෂණ ගාස්තු වලින් නිදහස් කිරීම	-පරීක්ෂණ ගාස්තු වලින් නිදහස් කිරීම	-පරීක්ෂණ ගාස්තු වලින් නිදහස් කිරීම

දුරකථන අංක : HRD Korea ශ්‍රමබලකා තේරීම් කණ්ඩායම (0527148557)

HRD Korea ශ්‍රමබලකා sojourn සහයෝගීතා කණ්ඩායම (0527148574)